



දේශීය ණය සහ සංවර්ධන අරමුදල

වාර්ෂික වාර්තාව සහ ගිණුම්

2013

පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය



පටුන

1. කොමසාරිස් මණ්ඩලය	04
2. දර්ශනය, මෙහෙවර, අරමුදල්, සංස්ථාපනය, අරමුණු	05
3. ආයතනික තොරතුරු	06
4. පාලන ක්‍රියාවලිය	07
5. මෙහෙයුම් හා මූල්‍ය විග්‍රහය	10
6. ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති	13
7. විගණන හා කළමනාකරණ කමිටු වාර්තාව	15
මූල්‍ය ප්‍රකාශ හා තොරතුරු	
8. ආදායම් වියදම් ගිණුම	19
9. මූල්‍ය තත්ව ප්‍රකාශය	20
10. මුදල් ප්‍රවාහ ප්‍රකාශය	22
11. ගිණුම්කරණ ප්‍රතිපත්ති	32
12. ණය නිකුත් කිරීමේ සාරාංශය	36
13. ග්‍රාහිත සමාලෝචනය	39
14. විගණකාධිපති වාර්තාව	47



**දේශීය ණය සහ සංවර්ධන අරමුදල
කොමසාරිස් මණ්ඩලය**

(2013.12.31 දිනට)

සභාපති

01. ආර්.ඒ.ඒ.කේ.රණවක මහතා - ලේකම්, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය

භාණ්ඩාගාර නියෝජනය

02. එන්.කුලසේකර මහතා - ප්‍රධාන ගණකාධිකාරී, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

සාමාජිකයින්

- | | | | |
|----|-----------------------------------|----------------------------------|------------------|
| 03 | ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා | පළාත් පාලන කොමසාරිස් | (වයඹ පළාත) |
| 04 | බී.එච්.එන්.ජයවික්‍රම මහතා | පළාත් පාලන කොමසාරිස් | (මධ්‍යම පළාත) |
| 05 | ඩබ්.ඒ.ටී.මානෙල් මහත්මිය | පළාත් පාලන කොමසාරිස් | (උතුරු මැද පළාත) |
| 06 | එස්.ජේ.එම්.එච්.සී.සමරකෝන් මහත්මිය | පළාත් පාලන කොමසාරිස් | (බස්නාහිර පළාත) |
| 07 | එල්.එල්.අනිල් විජේසිරි මහතා | පළාත් පාලන කොමසාරිස් | (ඌව පළාත) |
| 08 | පී.ඩබ්.සී.කොළඹගම මහතා | පළාත් පාලන කොමසාරිස් | (සබරගමුව පළාත) |
| 09 | උදය කුමාර මහතා | පළාත් පාලන කොමසාරිස් | (නැගෙනහිර පළාත) |
| 10 | එම්.ජෙගු මහතා | පළාත් පාලන කොමසාරිස් | (උතුරු පළාත) |
| 11 | සී.මුහන්දිරම්ගේ මහතා | පළාත් පාලන කොමසාරිස් | (දකුණු පළාත) |
| 12 | එස්.ඩබ්.ගමගේ මහතා | ගරු අමාත්‍යතුමා විසින් පත්කරන ලද | |
| 13 | වජීර ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතා | ගරු අමාත්‍යතුමා විසින් පත්කරන ලද | |
| 14 | එච්.එම්.එම්.දිසානායක මහත්මිය | ගරු අමාත්‍යතුමා විසින් පත්කරන ලද | |



වාර්ෂික වාර්තාව සහ ගිණුම් - 2013

දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය
(දේශීය ණය සහ සංවර්ධන අරමුදල)

දැක්ම

පළාත් පාලන බල ප්‍රදේශ වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ ප්‍රධාන මූල්‍ය ආයතනය වීම මගින් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වීම.

මෙහෙවර

ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය දිගුකාලීන මූල්‍ය පහසුකම් සපයනු ලබන තිරසාර සහ ස්වාධීන ආයතනයක් බවට පත්වීම.

අරමුණ

නීතියෙන් බලය ලැබී ඇති පරිදි පළාත් පාලන ආයතන වලට මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම සඳහා සහනදායී පොළියකට මූල්‍ය පහසුකම් සැපයීම සහ අනුබල ලබාදීම.

අරමුදල්

ණය දීම සඳහා අවශ්‍ය අරමුදල් සහන පොළී ප්‍රතිශතයක් මත මධ්‍යම රජයේ වාර්ෂික අයවැයෙන් දීර්ඝ කාලීන ණය මුදලක් වශයෙන් නිකුත් කරනු ලැබේ. ආසියානු සංවර්ධන බැංකු ණය අංක 1632 SRI (SF) සහ 2201 SRI (SF) සඳහා වන වක්‍රීය අරමුදල් ද ණය නිකුත් කිරීම සඳහා උපයෝගී වී ඇත. 2009 වර්ෂයේදී රු.මි. 25 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ඇති අතර 2010 - 2013 වර්ෂ වලදී අරමුදල් ලබාගෙන නොමැත.

ආයතනික තොරතුරු

සංස්ථාපනය

1916 අංක 22 දරණ ආඥා පනත යටතේ ආරම්භ කරන ලදුව, 1930 අංක 06, 1931 අංක 25, 1938 අංක 43, 1942 අංක 21 දරණ ආඥා පනත්, සහ 1949 අංක 29 දරණ පනත, 1974 අංක 09 දරණ නීතිය සහ 1993 අංක 24 දරණ පනත යන පනත් වලින් සංශෝධිත දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය ව්‍යවස්ථාපිත ආයතනයකි. මෙම ආයතනය 2010 වර්ෂයේ සිට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ අතර නැවත 2015 වර්ෂයේදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

කාර්යභාරය

ශ්‍රී ලංකාව තුළ මහ නගර සභා 23, නගර සභා 41 සහ ප්‍රාදේශීය සභා 271 ලෙස සංස්ථාපනය කර ඇති පළාත් පාලන ආයතන 335 ක් සඳහා ප්‍රාග්ධන ආයෝජන සඳහා අවශ්‍ය දිගුකාලීන මූල්‍ය පහසුකම් සහනදායී පොළී පදනමක් මත සැපයීම මූලික කාර්යභාරය වේ.



පාලන ක්‍රියාවලිය

ආයතනයේ පාලන ක්‍රියාවලිය කොමසාරිස් මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන සංයුක්ත ක්‍රියාවලියක් වශයෙන් හැඳින්විය හැකිය. පාලන ක්‍රමයක වැදගත්ම අංගය වන මෙය ආයතනයේ ඒකාබද්ධ සාර්ථකත්වය සහ අඛණ්ඩ ආර්ථිකමය පැවත්මට ඉවහල් වේ. දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ කොමසාරිස් මණ්ඩලය, ඒකාබද්ධ පාලන ක්‍රියාවලිය පවත්වා ගැනීම මගින් ව්‍යාපාරික ආචාර ධර්ම, පාරදෘශ්‍යතාවය සහ ඉහළ වගකීම් තත්වයන් පවත්වාගැනීම සඳහා බැඳී ඇත.

කොමසාරිස් මණ්ඩලය

සංයුතිය

කොමසාරිස් මණ්ඩලය සභාපති ඇතුළු දාහතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ විශේෂිත දැණුම සහ පළපුරුද්ද ආයතනයේ ව්‍යාපාරික ක්‍රියාවලියට උපකාරී වේ. කොමසාරිස් මණ්ඩල සාමාජිකයින් කිසිවකු ආයතනය සමග ගනුදෙනු වලට සම්බන්ධවී නැති අතර එය ඔවුන්ගේ කාර්යයන් ඉටුකිරීමේදී ස්වාධීනත්වය පවත්වාගෙන යාමට ඉවහල් වී ඇත.

තීරණ ගැනීම

කොමසාරිස් මණ්ඩල සාමාජිකයින් මසකට වරක් රැස්වන අතර එහිදී එදිනෙදා කටයුතු ද විමර්ශනයට භාජනය කරන අතරම සුවිශේෂ වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ද ගනු ලැබේ. තවද කොමසාරිස් මණ්ඩල සාමාජිකයින් විසින් ආයතනික අරමුණු ලභාකරගැනීමට අදාළ වන උපාය මාර්ගද තීරණය කරනු ඇත.

වගකීම

1. ආයතනික ශක්තිය, කාර්යක්ෂමතාව සහ අවදානම සැලකිල්ලට ගනිමින් ව්‍යාපාර උපාය මාර්ග සැකසීම.
2. ඉහත උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය.
3. පවතින ක්‍රමවේදයේ ක්‍රියාකාරිත්වයට අදාළව අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලනය, ආචාරධර්ම, පවතින නීති සහ ව්‍යවස්ථාවලට අනුකූලතාවය දක්වන බවට වගබලාගැනීම.
4. ප්‍රාග්ධන වියදම් නිරීක්ෂණ සහ අභිමතානුණය හා සමාලෝචනය.
5. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ කාර්යාධනය අධීක්ෂණය.
6. තොරතුරු ක්‍රමවේදය සහ විගණන ක්‍රියාවලිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම.

ස්වාධීන විනිශ්චය

කොමසාරිස් මණ්ඩලයේ ක්‍රියාකාරකම් වලදී සෑම කොමසාරිස්වරයෙකුම තම ස්වාධීන මතය ප්‍රකාශ කළ යුතු අතර, අනෙක් පාර්ශව වල අයුතු බලපෑම් වලට හෝ අගති ගාමී බලපෑම් වලට යටත් නොවිය යුතුය. උපායමාර්ග පිලිබඳ තීරණ ගැනීම, උපාය මාර්ග ක්‍රියාවට නැංවීම, කාර්යාධනය සමාලෝචනය සම්පත් බෙදාහැරීම සහ ව්‍යාපාරික ආචාරධර්ම පවත්වාගෙන යාම ආදී කටයුතු සඳහා කොමසාරිස් වරුන්ගේ අවධානය යොමුවේ.



සභාපති

සභාපතිගේ කාර්යභාරය පැහැදිලිව විස්තර කර වෙන්කර දක්වා ඇති අතර එමගින් ආයතන රාමුව තුළ එනිසා බල තුලනයක් නිර්මාණය වී ඇත. පුද්ගලයන්ගේ තනි කැමැත්ත අනුව තීරණ ගැනීමේ ස්වභාවය සීමාවී ඇත.

සභාපතිගේ කාර්යභාරය

සභාපතිගේ නායකත්වය යටතේ කොමසාරිස් මණ්ඩලය නියමිත උපායමාර්ග වෙත මගපෙන්වීම සහිතව වෘත්තීමය ස්වභාවයෙන් කටයුතු කිරීමට සලස්වා ඇත. කොමසාරිස් මණ්ඩලය වෘත්තීමය ආකාරයෙන් මෙහෙයවීම හා මග පෙන්වීම සඳහා නායකත්වය දීමට ඔහුට හැකියාව ඇත.

කොමසාරිස් මණ්ඩලය පත්කිරීම

කොමසාරිස් මණ්ඩලය පත්කිරීමේ ක්‍රියා පටිපාටිය ඉතා පැහැදිලි විනිවිද භාවයෙන් යුක්ත වන අතර එය අදාළ ආඥා පනත අනුව පැහැදිලි කර ඇත.

විගණනය සහ වගකීම

ආයතනික තත්වය සහ අනාගතය ඇගයීම

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය ද සහිතව මෙම ආයතනයේ අනාගත දැක්මට අනුව රාජ්‍ය අංශයේ “සී” පංතියේ ආයතනයක් වශයෙන් කටයුතු කරගැනීම සඳහා ආයතනයේ කාර්යය මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකර ඇති අතර ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුන් දෙදෙනෙකු බඳවාගැනීමට කටයුතුකර ඇත.

මනා අභ්‍යන්තර පාලන ක්‍රම පවත්වාගෙන යාම හා අවදානම් කළමනාකරණය

කොමසාරිස් වරුන් විසින් ක්‍රියාවට නංවන ලද අභ්‍යන්තර පාලනය සහ අවදානම් කළමනාකරණය මගින් ආයතනයේ ආයෝජන සහ වත්කම් සුරක්ෂිත භාවය තහවුරු කර ඇත. තවද අභ්‍යන්තර පාලන ක්‍රම වල පවතින ආවේණික අඩුපාඩු හේතුකොටගෙන ඇතිවන වැරදි සහ වංචා සම්බන්ධව කොමසාරිස් මණ්ඩලය දැනුවත් වී ඇත.

අභ්‍යන්තර පාලන ක්‍රම වල ප්‍රමාණවත් භාවය සහ සඵලතාවය සම්බන්ධව කලින් කල සිදුකරණ විමර්ශන

කොමසාරිස් වරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසින් සිදුකරන විමර්ෂණ ඇසුරින් අභ්‍යන්තර පාලන ක්‍රම වල ප්‍රමාණවත් භාවය සහ සඵලතාවය සම්බන්ධ නිරීක්ෂණ පාලක මණ්ඩලයට යොමුකරන අතර පාලක මණ්ඩලය මගින් නියමිත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.



මූල්‍ය ප්‍රකාශ වාර්තාකරණය

පාලක මණ්ඩල කොමසාරිස්වරුන් විසින් ආයතනයේ මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ගිණුම්කරණ ප්‍රමිත (SLFRS) වලට අනුකූලව සකස්කර ඇති බවට සහතික කරන අතර මූල්‍ය ප්‍රකාශ වාර්තාකරණය දැනට පවතින අදාළ නීති සහ ක්‍රියාත්මක භාවයන්ට අනුකූලව සිදු කර ඇත. එමෙන්ම මූල්‍ය ප්‍රකාශ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනය කර ඇති බවටද සහතික කරයි.

අඛණ්ඩ පැවැත්ම

දේශීය ණය සහ සංවර්ධන අරමුදල නියමිත ද්‍රවශීලතා තත්වයන් යටතේ එහි ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

ව්‍යවස්ථාපිත බැඳීම්

කොමසාරිස් වරුන් විසින් ඔවුන්ගේ දැණුම සහ විශ්වාසයට අනුව රජයට ඇති මූල්‍යමය බැඳීම් හා ව්‍යවස්ථාමය වශයෙන් සේවකයන්ට ඇති බැඳීම් සඳහා නියමිත ගෙවීම් කර ඇති බව හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන ආයතනයේ මූල්‍ය ප්‍රකාශන වල සලසා ඇති බව සම්බන්ධයෙන් සැහීමකට පත්වේ.

අනෙකුත් පාර්ශවයන් සමඟ ඇති සම්බන්ධතාවය

සේවකයන්

පාලක මණ්ඩලය විසින් සම්පාදිත ආයතනයේ දැක්ම, අරමුණු සහ පරමාර්ථ සම්බන්ධව ආයතනයේ සියළුම නිලධාරීන් දැනුවත් වී ඇත. අවම වශයේ සීමාවට අඩු කිසිම පුද්ගලයෙකුට ආයතනයේ රැකියා අවස්ථා සලසා නොමැත. ආයතනයේ රැකියා අවස්ථා සහ උසස්වීම් සඳහා ජාතිය, ලිංගභේදය ආදී වෙනස්කම් සැලකිල්ලට භාජනය නොකෙරේ.

නියාමන ආයතන

මහා භාණ්ඩාගාරය, අදාළ අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සම්බන්ධව පාලක මණ්ඩලය සහතික වී ඇත. ආයතනයේ පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය අදාළ ආයතන මගින් නිකුත් කරන නීති සහ නියෝග නිසි පිලිපැදීම මගින් සහ රටේ පවතින නීතිවලට අනුකූලතාව දැක්වීමෙන් සාක්ෂාත් වී ඇත.

පරිසරය

ආයතනය සහ නිලධාරීන් පිළිගත් සම්මත උපයෝගීකරගැනීම මගින් පරිසර පද්ධතිය මනා ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාලක මණ්ඩලය විසින් විශේෂ සැලකිල්ල යොමු කොට ඇත.



මෙහෙයුම් සහ මූල්‍ය විග්‍රහය

2013 වර්ෂයේ කාර්යසාධනය

2013 වර්ෂයේදී පළාත් පාලන ආයතන වෙත ණය දීම සඳහා රු.මි.300 ක මුදලක් ඇස්තමේන්තු ගතකර තිබුණි. වර්ෂය තුළදී පළාත් පාලන ආයතන 32 ක් වෙත නිකුත්කළ මුළු ණය වටිනාකම රු.මි.225.4කි. පළාත් පාලන ආයතන වෙත ණය නිකුත්කිරීම ප්‍රතිශතයක් ලෙස ගත්කළ 75% ක් වන අතර අරමුදලේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක පවතී. මෙම ණය මුදල් සහනදායී පොළී ප්‍රතිශතයක් මත වසර 5 -10 කින් ආපසු ගෙවිය යුතුවේ.

2013 වර්ෂය තුළදී ණය නිකුත් කිරීමේ සාරාංශය පහත දැක්වේ;

	ව්‍යාපෘති වර්ගය	පොළී ප්‍රතිශතය	මුදල (රු.)	ව්‍යාපෘති සංඛ්‍යාව
1	මාර්ග නඩත්තු ඒකක පිහිටුවීම	9.0%	186,493,000	22
2	ආදාහනාගාර ඉදිකිරීම	7.5%	11,975,000	02
3	පොදු වෙළඳපළ ඉදිකිරීම	12.0%	14,991,000	03
4	සතිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති	7.5%	10,651,000	03
5	ට්‍රැක්ටර් මිලදීගැනීම	9.0%	1,000,000	01
6	වෙනත් ආදායම් උත්පාදක ව්‍යාපෘති	9.0%	369,000	01
	එකතුව		225,479,000	32

ආදායම

උපයාගන්නා ලද දළ ආදායම රු.මි.131 කි (ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති මගින් නිකුත්කළ ණය මුදල් ද ඇතුළුව). ඊට අමතරව රාජ්‍ය බැංකුවල වක්‍රීය අරමුදල් ආයෝජනය කිරීමෙන් රු.මි.26.8 ක් ද උපයාගෙන ඇත. ආයතනයේ පරිපාලන වියදම් සහ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වලට ලබාදී ඇති ප්‍රදානයන් වෙන් කිරීමෙන් පසු ශුද්ධ අලාභය රු.මි.128 කි. (පොත්වලින් ගැලපූ ප්‍රදාන කොටස රුපියල් මිලියන 250 කි) තවද 2013 වර්ෂයේ ගණනය කරන ලද ණය හානිකරණයේ අගය රු.මි.145 කි. ඒ අනුව බදු පෙර අලාභය රු.මි.246 කි.



2013 වර්ෂය තුළ පොළී ආදායම සහ ආයෝජන ආදායම සහ මහා භාණ්ඩාගාරයට පොළී ගෙවීම (ව්‍යාපෘති අනුව)

(රු.මි)

	LLDF	PCDP	UDLIHP	LGIP	මුළු එකතුව
පොළී ආදායම	51.1	7.4	92.9	147.4	298.8
මහා භාණ්ඩාගාරයට පොළී ගෙවීම්	20.3	5.8	99.0	35.6	167.9

2013 වර්ෂය තුළ ආයෝජන ආදායම් පහතින් දැක්වේ

(රු.මි)

	LLDF	PCDP	UDLIHP	LGIP	මුළු එකතුව
භාණ්ඩාගාර බිල්පත්	1.1	-	4.7	1.2	7.0
ස්ථාවර තැන්පතු පොළී	6.0	-	8.7	0.3	15.0
අරමුදල් කළමනාකරණ ගිණුම	0.7	-	1.6	2.1	4.4
එකතුව	7.8	-	15.0	3.6	26.4

පසුගිය වර්ෂ 05 ක දළ ආදායම 2009 - 2013

(රු.මි)

වර්ෂය	බදු ගෙවීමට පෙර දළ ලාභය (රුපියල් මිලියන)
2009	20.0
2010	11.0
2011	-47.0
2012	(335.4)
2013	(246.4)



භාණ්ඩාගාරය වෙත ණය ආපසු ගෙවීම්

2013 වර්ෂය තුළදී දේශීය අරමුදල් සඳහා ණය වාරික සහ පොළී මුදල් වශයෙන් පිළිවෙලින් රු.මි.22.8 ක් සහ රු.මි.20.3 ක් මහා භාණ්ඩාගාරයට ආපසු ගෙවා ඇත. නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය යටතේ රු.මි.90.8 ක් ණය වාරික වශයෙන් ද රු.මි.99.0 ක් පොළී වශයෙන් ද මහා භාණ්ඩාගාරයට ආපසු ගෙවා ඇත. පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රු.මි.35.6 ක් පොළී වශයෙන් ද මහා භාණ්ඩාගාරයට ආපසු ගෙවා ඇත. තවද බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රු.මි.1.0 ක් ණය වාරික වශයෙන් ද රු.මි.5.8 ක් පොළී වශයෙන් ද ආපසු ගෙවා ඇත.

(රු.මි)

	වාරික ගෙවීම්	පොළී ගෙවීම්	එකතුව
LLDF	22.8	20.3	43.1
PCDP	1.0	5.8	6.8
UDLIHP	90.8	99.0	189.8
LGIIP	-	35.6	35.6
එකතුව	114.6	160.7	275.3

ණය ආපසු අයකිරීම්

වර්ෂය තුළදී දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වක්‍රීය අරමුදල් වලින් ලබාදුන් ණය වලින් ණය වාරික වශයෙන් රු.මි.124 ක් ද පොළී මුදල් වශයෙන් රු.මි.54.4 ක් ද පළාත් පාලන ආයතනයන්ගෙන් ආපසු අයකරගෙන ඇත. නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය තුළින් රු.මි.82.4 ක් ණය වාරික වශයෙන් ද රු.මි.90.3 ක් පොළී වශයෙන් ද අයකරගෙන ඇත. තවද බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය තුළින් රු.මි.1.4 ක් ණය වාරික වශයෙන් ද රු.මි. 7.4 ක් පොළී වශයෙන් ද අයකරගෙන ඇත. පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රු.මි.86.15 ක් වාරික වශයෙන්ද රු.මි. 170.48 ක් පොළී වශයෙන් ද ආපසු අයකරගෙන ඇත.

(රු.මි)

ව්‍යාපෘතිය	වාරික අයකිරීම්	පොළී අයකිරීම්	එකතුව
LLDF	124.00	54.4	178.4
PCDP	1.40	7.4	8.8
UDLIHP	82.40	90.3	172.7
LGIIP	86.16	170.5	256.6
එකතුව	293.96	322.6	616.56



ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති

ආසියානු සංවර්ධන බැංකු ණය අංක 1632 SRI (SF) - (UDLIHP)

නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඉහත ව්‍යාපෘතිය යටතේ ලබාදුන් ණය ආපසු අය කර ගැනීමේ ආයතනය වශයෙන් දේශීය ණය සහ සංවර්ධන අරමුදල කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන 27ක් සඳහා නිකුත්කළ ණය වල වටිනාකම රු.මි.2,270 ක් වේ. මෙම ව්‍යාපෘති අතුරින් 70% ක ණය අයකිරීම් කරගෙන යනු ලබන අතර ඉතිරි ව්‍යාපෘති වල ණය ආපසු අයකිරීමේ ගැටළු පැන නැගී ඇත. මීට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැක්කේ මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද වෙළඳ සංකීර්ණ අසාර්ථක වීමත් අනෙකුත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ද විවිධ ගැටළු පැන නැගී ඇති වීමත්ය.

පසුගිය වසර 05 ක ණය අයකිරීමේ ප්‍රගතිය (UDLIHP)

(රු.මි)

වර්ෂය	ණය වාරික අයකිරීම්	පොළී අයකිරීම්
2008	61.7	105.2
2009	51.6	94.8
2010	62.1	93.6
2011	71.7	102.4
2012	76.6	93.5
2013	82.4	90.3

ආසියානු සංවර්ධන බැංකු ණය අංක 2201 SRI (SF)

පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ආසියානු සංවර්ධන බැංකු ණය අංක 2201 SRI (SF) දරණ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වෙත ණය නිකුත් කිරීම සහ එම ණය ආපසු අයකරගැනීමේ කාර්යය දේශීය ණය සහ සංවර්ධන අරමුදල වෙත පැවරී ඇත. මේ සඳහා 2006 ජනවාරි මස ආසියානු සංවර්ධන බැංකුව සහ දේශීය ණය සහ සංවර්ධන අරමුදල අතර ව්‍යාපෘති ගිවිසුම අත්සන් කරන ලදී. ඉහත ව්‍යාපෘතිය යටතේ නාගරික යටිතල පහසුකම් සහ මූලික නාගරික සේවා වැඩිදියුණු කිරීම හා පුළුල් කිරීමේ කාර්යයන් ඇතුළත් වේ. ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් හඳුනාගෙන ඇත.



1. ග්‍රාමීය ජල සම්පාදනය
2. පළාත් පාලන ආයතන වලට අයත් මාර්ග සංවර්ධනය
3. සන අපද්‍රව්‍ය කළමනාකරණය
4. නාගරික ජලාපවහන සහ මලාපවහන පද්ධතිය සංවර්ධනය
5. කුඩා පරිමාණ ප්‍රජා යටිතල පහසුකම් (මූලික සෞඛ්‍ය සායන හා පුස්තකාල ආදිය)

උක්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය මගින් වන අතර පළාත් පාලන ආයතන වෙත ණය නිකුත් කිරීම සහ එම ණය ආපසු අයකරගැනීමේ කාර්යය දේශීය ණය සහ සංවර්ධන අරමුදල වෙත පැවරී ඇත. මේ සඳහා වෙන් කරන ලද මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42.5 කි. මෙය 100% ක ණය මුදලක් වශයෙන් දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන අතර වසර 08ක සහන කාලයක් සමග වසර 32 කින් මහා භාණ්ඩාගාරය වෙත නැවත ගෙවිය යුතුය. සහන කාලය තුළදී පොළී අනුපාතය 1% ක් වන අතර සහන කාලයෙන් පසු 1.5% කි.

මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රදාන වශයෙන් කොටස් 02 කි. පළාත් පාලන ආයතන වල වර්ගීකරණය අනුව ණය මුදල 33% සිට 53% දක්වා වන අතර ප්‍රදානය 40% සිට 60% දක්වා වේ. යටකී ප්‍රදානය දැරිය යුතුව ඇත්තේ ණය සඳහා වන 9% ක පොළී මුදලිනි. මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය ණය සහ සංවර්ධන අරමුදල ඉතා විශාල අවදානමක් දැරිය යුතුව ඇත.

උප ව්‍යාපෘති ශක්‍යතාවය පළාත් පාලන ආයතනවල ඉදිරි ආදායම් මත නිගමනය වේ. මූල්‍ය සහ පළාත් පාලන ක්රියාකාරී සැලැස්ම සහ හැකියා වර්ධන ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය අංග වන අතර එම අංග ක්‍රියාත්මක වීම මගින් දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ ණය අයකරගැනීම සුරක්ෂිතතාවය සහතික වන අතරම ණය පැහැර හැරීමේ අවදානම අඩුවේ. ඒ අතරම ණය ආපසු ගෙවීම් නිසි පරිදි සිදුවීමට පළාත් පාලන ආයතන වල මූල්‍ය තත්වය ශක්තිමත් හා තිරසර විය යුතුය. එමෙන්ම අරමුදලෙන් නැවත ණය ලබාගැනීම සඳහා එකී ශක්‍යතාවය වැදගත්වේ. පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි අරමුණ ඉහත පරිදි වේ.



විගණන හා කළමනාකරණ කමිටු වාර්තාව

2013 වර්ෂය

2005.07.01 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ පී.ඊ.ඩී./31 ප්‍රකාර දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ කොමසාරිස් මණ්ඩලය විසින් විගණන හා කළමනාකරණ කමිටුව පත්කර ඇත. විධායක නොවන අධ්‍යක්ෂවරයන් දෙදෙනෙක් සහ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකද ඇතුළත් තිදෙනෙකුගෙන් විගණන කමිටුව සමන්විත වේ. කොමසාරිස් මණ්ඩලය නියෝජනය කරන භාණ්ඩාගාර නියෝජිත, එහි සභාපති ලෙස ද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත නිරීක්ෂක වශයෙන් ද සහභාගී වේ. ප්‍රධාන විධායක නිලධාරී කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැබේ.

(01) විගණකාධිපති වාර්තා තුළින් පැහැදිලි කිරීමේදී සමාලෝචනය

2011 වර්ෂයට අදාළ විගණන වාර්තාව සමාලෝචනය කරනු ලැබූ අතර, එමගින් පැන නැගී ඇති කරුණු නිවැරදි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සඳහා ආයතනය යොමුකරවනු ලැබීය. විශේෂයෙන්,

අ) අක්‍රිය ණය (අය නොවන ණය) ආසියානු සංවර්ධන බැංකු ණය අංක 899 (PCDP) සහ (UDLIHP) ව්‍යාපෘති ණය

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද බහු වාර්ෂික භෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) - 899 SRI (SF) සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP) - 1632 SRI (SF).

මෙම ව්‍යාපෘති මගින් ලබාදී ඇපසු නොගෙවන ණය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත්කරන ලද හිඟ ණය අයකිරීමේ උප කමිටු ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක්කරන ලද අතර ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී පසුපරම් ක්‍රියාවලියක් තුළින් ප්‍රගතිය ඇගයීම.

තවද ණය ගෙවීම පැහැරහැර ඇති පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එම පළාත් පාලන ආයතන කැඳවා සාකච්ඡාකර එම ආයතන සමග එකඟතාවයකට පැමිණ ණය මුදල් ප්‍රතිව්‍යුහගතකර අයකිරීම සඳහා උපදෙස් ලබාදීම.

ආ) උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වල හිඟ ණය

1980 වර්ෂයට පෙරදී උතුරු නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති ණය මුදල් උතුරු නැගෙනහිර පළාතේ පැවති යුධමය වාතාවරණය හේතුකොටගෙන වසර 30 කට අධික කාලයක් ණය අය අයකිරීමේ ගැටළු පැනනැගී පැවතුණි. එම ණය අයකිරීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් වරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ ප්‍රච්ඡලයක් ලෙස එම හිඟ මුදල් අයකිරීමට හැකියාව ලැබී ඇත.

හිඟ ණය අයකිරීම

විදේශ ව්‍යාපෘති හරහා ණය මුදල් ලබාදී ඇති හිඟ ණය පිළිබඳව සහ එහි වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් මහා භාණ්ඩාගාර ලේකම්වරයාවෙත ලබාදීමට කටයුතුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.



(02.) පළාත් පාලන ආයතන සමග අත්සන් කරනු ලබන ගිවිසුම්පත් සංශෝධනය

දේශීය ණය සහ සංවර්ධන අරමුදල මගින් පළාත් පාලන ආයතන වෙත නිකුත් කරනු ලබන ණය මුදල් සම්බන්ධයෙන් ලබාගන්නා සුරැකුම්පත් ශක්තිමත් කිරීම. උදා - ණය වාරික නිසිපරිදි අයකර ගැනීමට අරමුදලට බලය ලැබෙන අයුරු අවලංගු කළ නොහැකි නිත්‍ය නියෝගයක් බැංකුවෙන් තහවුරු කර ලබාගැනීම.

(03.) පරිගණක මෘදුකාංග පද්ධතිය

ආයතනයට ගැලපෙන අයුරින් කළමනාකරණ තීරණ ගැනීම සඳහා අවශ්‍ය සියළුම තොරතුරු ලබාගත හැකි විධිමත් පරිගණක මෘදුකාංග වැඩසටහනක අවශ්‍යතාවය කමිටුව විසින් හඳුනාගෙන තිබුණි. දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ ආයතන ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණින් පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ඒ සඳහා ලබාදී ඇත. කෙසේ වෙතත් පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රාශියක් පැන නැගී ඇත. එම ගැටළු නිරාකරණය කරගැනීම සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

(04.) ආසියානු සංවර්ධන බැංකු ණය අංක 2201 SRI (SF) - පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වෙත නිකුත් කරන ණය ආපසු අයකරගැනීමේ කාර්යය ව්‍යාපෘතියේ කාණ්ඩ “බී” යටතේ දේශීය ණය සහ සංවර්ධන අරමුදල වෙත පැවරී ඇත. වෙන්කරන ලද මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42.5 කි (SDR 24.6 million) මෙය 100% ක ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන අතර මහා භාණ්ඩාගාරය වෙත නැවත ගෙවිය යුතුය. වසර 8ක පොළී අනුපාතය 1% ක් වන අතර සහන කාලයෙන් පසු 1.5%කි.

මෙම ව්‍යාපෘතිය යටතේ ණය ආපසු අයකරගැනීම දේශීය ණය සහ සංවර්ධන අරමුදල වෙත පැවරී ඇත. එම සමස්ථ මුදල වන රු.මි.4,429 ක මුදලින් ණය වශයෙන් ආපසු අයකරගතහැකි වන්නේ රු.මි.1,721 කි. ඉතිරිය ප්‍රදාන වේ.



(05.) අභ්‍යන්තර විගණන වාර්තා - 2011 / 2012

2011 සහ 2012 වර්ෂයේ අභ්‍යන්තර විගණන වාර්තා සමාලෝචනය කරනු ලැබූ අතර, එමගින් පැන නැගී ඇති කරුණු නිවැරදි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සඳහා ආයතනය යොමුකරවනු ලැබීය. විශේෂයෙන්

(06.) ගනුදෙනු ලෙජර් ගිණුම්වල සටහන් කිරීම

හිඟ ණය වාරික සහ පොළී අයකරගැනීමට අදාළ ගනුදෙනු ලෙජර් ගිණුම්වල සටහන් කිරීම ප්‍රමාදවී ඇත්තේ කාර්යමණ්ඩලයේ හිඟයක් පැවතීම බැව් නිරීක්ෂණය විය. ඒ අනුව කාර්යය මණ්ඩලයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදුකර අදාළ ලෙජර් ගිණුම් යාවත්කාලීන කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

(07.) භාණ්ඩ සමීක්ෂණය

2012 සහ 2013 වර්ෂවලට අදාළ භාණ්ඩ සමීක්ෂණය කඩිනමින් සිදුකර එම වාර්තාව අභ්‍යන්තර විගණකවෙත කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

(08.) 2013 වර්ෂයේ කමිටු සාමාජිකයින්

එන්.කුලසේකර මහතා	භාණ්ඩාගාර නියෝජනය	සභාපති
වජිර ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතා	ගරු අමාත්‍යතුමා විසින් පත්කරන ලද	සාමාජික
ආර්.එම්.ධර්මලතා මහත්මිය	අභ්‍යන්තර විගණක (පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය)	සාමාජික
බී.ඩබ්.සී.ලසන්ත මහතා	විගණකාධිපති දෙපාර්තමේන්තුව	නිරීක්ෂක



මූල්‍ය ප්‍රකාශ හා තොරතුරු



දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය
 (දේශීය ණය සහ සංවර්ධන අරමුදල)
 2013-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ආදායම් වියදම් ගිණුම

	සටහන්	2013 රු. ශත.	2012 රු. ශත.
ආදායම			
පොළී ආදායම	19	299,820,521.28	284,829,288.52
භාණ්ඩාගාර ණය පොළී	20	(168,193,753.27)	(169,713,579.93)
දළ ආදායම		131,626,768.01	115,115,708.59
වෙනත් ආදායම්	21	7,546,955.58	11,390,552.68
පරිපාලන වියදම්	22	(17,249,939.09)	(16,501,535.49)
පළාත් පාලන ආයතන වෙත විශේෂ ප්‍රදාන	23	(250,162,653.18)	(184,290,545.38)
මෙහෙයුම් අලාභය		(128,238,868.68)	(74,285,819.60)
ණය හානිකරණය සහ අනෙකුත් අලාභයන්		(145,038,356.40)	(291,249,247.00)
මූල්‍ය වියදම්		-	-
මූල්‍ය ආදායම	24	26,821,303.43	30,130,207.81
බදු ගෙවීමට පෙර අලාභය		(246,455,921.65)	(335,404,858.79)
ආදායම් බදු ගෙවීම්		(1,800,000.00)	(2,100,000.00)
ආදායම් බදු වෙන්කිරීම්		-	-
බදු ගෙවීමෙන් පසු අලාභය		(248,255,921.65)	((337,504,858.79))
ඒකාබද්ධ අරමුදලට ගෙවීම්		-	-
ශුද්ධ ලාභය		(248,255,921.65)	(337,504,858.79)
වර්ෂ ආරම්භයේ රඳවාගත් ඉපැයුම්		(556,083,399.56)	(218,578,540.77)
වර්ෂ අවසානයේ රඳවාගත් ඉපැයුම්		(804,339,321.21)	(556,083,399.56)



දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය
 (දේශීය ණය සහ සංවර්ධන අරමුදල)
 2013-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය තත්ව ප්‍රකාශය

	සංඛ්‍යා	2013 (රු.)	2012 (රු.)
වත්කම්			
දිගුකාලීන වත්කම්			
ස්ථාවර වත්කම් සහ			
යන්ත්‍රෝපකරණ	1	2,848,978.70	3,999,562.20
මූල්‍ය වත්කම් ආයෝජන			
කල්පිරීම්	2	295,543,011.38	285,543,011.38
ප්‍රදානයන් (LGIIP)	3	1,846,373,896.45	2,054,584,973.17
සේවක ණය	4	3,255,199.51	2,679,665.02
මුළු දිගුකාලීන වත්කම්		2,148,021,086.04	2,346,807,211.77
ජංගම වත්කම්			
ණය ගැතියෝ	5	3,482,315,093.62	3,604,798,320.73
ලැබිය යුතු ණය පොළී	6	149,934,571.46	160,606,981.72
ආපසු ලබාගත හැකි තැන්පතු		40,051.61	40,051.61
ලැබිය යුතු ආයෝජන ආදායම්	7		
(UDLIHP)		2,522,742.00	2,522,742.00
අවිනිශ්චිත ගිණුම -			
ප.පා.ය.ප.වැ.ව		-	559,414.61
මූල්‍ය ශේෂය (PMU)		19,500,745.64	19,500,745.64
මූල්‍ය විචලනයන්ගේ ශේෂය	8	177,750,550.48	59,023,744.46
මුළු ජංගම වත්කම්		3,832,063,754.81	3,847,052,000.77
මුළු වත්කම්		5,980,084,840.85	6,193,859,212.54
වගකීම්			
රඳවාගත් ඉපැයුම්	9	(804,339,321.21)	(556,083,399.56)
මුළු සමකොටස්		(804,339,321.21)	(556,083,399.56)



දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය
(දේශීය ණය සහ සංවර්ධන අරමුදල)
2013/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය

	2013 (රු.)	2012 (රු.)
මෙහෙයුම් ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහයන් බදු ගෙවීමට පෙර ලාභය	(246,455,921.65)	(335,404,858.79)
එකතුවකිරීම්		
පොළී ගෙවීම්	-	-
පොළී ලැබීම්	(26,821,303.43)	(30,130,207.80)
ක්ෂය වෙන්කිරීම්	1,200,083.50	1,300,910.00
පාරිතෝෂික සඳහා වෙන්කිරීම්	338,722.29	172,743.00
පෙර වර්ෂය සඳහා ගැලපීම්	-	(62,560.00)
අවිනිශ්චිත ගිණුම	559,414.61	(1,983,478.76)
කාරක ප්‍රාග්ධනයේ ගැලපීමට පෙර මෙහෙයුම් ලාභය	(271,179,004.68)	(366,107,452.35)
අඩුවීම / වැඩිවීම - ණය ගැතියෝ	133,155,637.37	628,572.75
අඩුවීම / වැඩිවීම - ප්‍රදාන (LGIP)	208,211,076.72	(326,549,044.46)
අඩුවීම / වැඩිවීම - පෙර වර්ෂය සඳහා ලැබීම්	8,832,547.04	2,911,952.54
අඩුවීම / වැඩිවීම - සේවක ණය ගැතියෝ	(575,534.49)	683,051.37
අඩුවීම / වැඩිවීම - භාණ්ඩාගාරයට ගෙවිය යුතු ණය පොළී	187,095,177.09	-
අඩුවීම / වැඩිවීම - වෙළඳ ණය ගැතියෝ සහ වෙනත් ගෙවීම්	1,005,621.69	(3,104,879.00)
අඩුවීම / වැඩිවීම - ලැබීම්	(126,173,176.29)	858,759,061.02
මෙහෙයුම් ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහයන්	140,372,344.45	167,221,261.87
භාණ්ඩාගාරයට පොළී ගෙවීම්	-	(181,235,817.00)
පොළී ලැබීම්	26,821,303.43	30,730,207.80
රඳවාගැනීම් බදු	(1,335,786.00)	(1,257,328.92)
ආදායම් බදු ගෙවීම්	(1,407,663.00)	-
මෙහෙයුම් ක්‍රියාකාරකම් මත ශුද්ධ මූල්‍ය ප්‍රවාහයන්	164,450,198.88	14,858,323.75
ආයෝජන ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහයන්		
ස්ථාවර වත්කම් සහ යන්ත්‍රෝපකරණ	(49,500.00)	(2,268,806.00)
ස්ථාවර වත්කම් බැහැර කිරීම	-	2,739,729.25
ස්ථාවර තැන්පතු	(10,000,000.00)	(100,307,960.11)



හණ්ඩාගාර බිල්පත්	-	(58,687,719.33)
ආයෝජන ක්‍රියාකාරකම් මත ශුද්ධ මුදල ප්‍රවාහයන්	(10,049,500.00)	(158,524,756.19)
මූල්‍ය ක්‍රියාකාරකම් මත මුදල් ප්‍රවාහයන් ණය නිකුත්කිරීම්	1,425,354.54	134,513,608.45
ණය අයකිරීම්	(37,099,247.40)	-
මූල්‍ය ක්‍රියාකාරකම් මත ශුද්ධ මුදල් ප්‍රවාහයන්	(35,673,892.86)	134,513,608.45
අඩුවීම / වැඩිවීම - වර්ෂය තුළ වූ මූල්‍ය විචලනයන්	118,726,806.02	(9,152,823.99)
වර්ෂය ආරම්භයේ වූ මූල්‍ය විචලනයන්ගේ ශේෂය (සටහන A)	78,524,490.10	87,677,314.10
වර්ෂය අවසානයේ වූ මූල්‍ය විචලනයන්ගේ ශේෂය (සටහන A)	197,251,296.12	78,524,490.12

සටහන A

මූල්‍ය විචලනයන්	2013 රු. ශත.	2012 රු. ශත.
ඉතිරි කිරීමේ ගිණුම	165,666,792.55	96,481,408.39
මුදල් ශේෂය PMU	19,500,745.64	19,500,745.64
බැංකුවේ ඇති මුදල්	12,083,757.93	(37,457,663.93)
වර්ෂය අවසානයේ වූ මූල්‍ය විචලනයන්ගේ ශේෂය	197,251,296.12	78,524,490.10



දේශීය ණය සහ සංවර්ධන කොමසාරිස් මණ්ඩලය
 දේශීය ණය සහ සංවර්ධන අරමුදල
 ශේෂ පත්‍රය සඳහා සටහන්
 2013/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

1 ස්ථාවර වත්කම්

පිරිවැය

විස්තරය	01.01.2013 දිනට පිරිවැය	එකතු කිරීම්/ බැහැරකිරීම්	31.12.2013 දිනට පිරිවැය
කාර්යාල ගොඩනැගිලි	2,056,196.16	49,500.00	2,105,696.16
ගෘහභාණ්ඩ සහ උපකරණ	606,563.15	-	606,563.15
පරිගණක දෘඩාංග, මෘදුකාංග සහ කාර්යාල උපකරණ	4,546,364.00	-	4,546,364.00
වත්කම් - ව්‍යාපෘති කළමනාකරණ ඒකකය	1,389,013.55	-	1,389,013.55
එකතුව	8,598,136.86	49,500.00	8,647,636.86

සමුච්චිත ක්ෂයවෙන්කිරීම්

විස්තරය	01.01.2013 දිනට ශේෂය	අදාළ වර්ෂය සඳහා ක්ෂය	31.12.2013 දිනට ශේෂය
කාර්යාල ගොඩනැගිලි	1,748,340.57	148,914.30	1,897,254.87
ගෘහභාණ්ඩ සහ උපකරණ	88,162.72	30,328.17	118,490.89
පරිගණක දෘඩාංග, මෘදුකාංග සහ කාර්යාල උපකරණ	1,412,392.80	441,744.55	1,854,137.35
වත්කම් - ව්‍යාපෘති කළමනාකරණ ඒකකය	1,349,678.57	579,096.48	1,928,775.05
එකතුව	4,598,574.66	1,200,083.50	5,798,658.16

ලියා හරින ලද අගය

3,999,562.20

2,848,978.70



02	මූල්‍ය වත්කම් - ආයෝජන කල්පිරීම්	2013	2012
	ස්ථාවර තැන්පතු	236,855,292.05	226,855,292.05
	භාණ්ඩාගාර බිල්පත්	58,687,719.33	58,687,719.33
		295,543,011.38	285,543,011.38
03	පළාත් පාලන ආයතන වෙත ලබාදුන් ප්‍රදාන (LGIP)	2013	2012
	2013 වර්ෂයේදී ප. පා. ආයතන වෙත ලබාදුන් ප්‍රදාන අඩුකලා - ප්‍රදාන(2013 ක්‍රමක්ෂය)	2,841,795,121.45 (995,421,225.00)	2,707,565,852.03 (652,980,878.86)
		1,846,373,896.45	2054,584,973.17
04	සේවක ණය	2013	2012
	ආපදා ණය	3,232,199.51	2,657,665.02
	උත්සව අත්තිකාරම්	23,000.00	22,000.00
		3,255,199.51	2,679,665.02
05	දිගුකාලීන වත්කම් - ණය ගැනියෝ	2013	2012
	දේ.ණ.ස.අ (ම.න.ස, න.ස සහ ප්‍රා.ස)	619,124,948.12	517,621,456.23
	නා. සං. සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය	1,706,194,130.12	1,788,745,618.69
	ප. පා. ය.ප. වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය	1,735,734,362.20	1,729,974,677.38
	බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය	69,356,658.37	70,733,648.38
	ජාතික ජල සම්පාදන සහ ජලා පවහණ මණ්ඩලය	9,215,880.22	4,117,070,849.74
		4,139,625,979.03	4,117,070,849.74
	අඩු කලා - වර්ෂය සඳහා වෙන්කිරීම්		
	2013.01.01 දිනට ශේෂය	512,272,529.01	221,023,282.01
	එකතු කලා - වර්ෂය සඳහා වෙන්කිරීම්	145,038,356.40	291,249,247.00
		657,310,885.41	512,272,529.01
	2013.12.31 දිනට ශේෂය	3,482,315,093.62	3,604,798,320.73
06	ලැබිය යුතු පොළී - දිගුකාලීන	2013	2012
	ලැබිය යුතු ණය පොළී - LLDF	19,478,744.99	20,467,214.76
	ලැබිය යුතු පොළී - UDLIHP	55,524,443.20	43,003,163.15
	ලැබිය යුතු පොළී - PCDP	-	-
	ලැබිය යුතු පොළී - LGIIP	74,931,383.27	93,718,840.47
	භාණ්ඩාගාරයෙන් ලාබිය යුතු පොළී - LGIIP	-	-
	ලැබිය යුතු ප්‍රමාණිකාත වන්දි - LGIIP	-	1,390,142.37
	ලැබිය යුතු අමතර පොළී - LGIIP	-	1,525,816.59
	ජා.ජ.ස. සහ ජලාපවහන මණ්ඩලය	-	501,804.38
		149,934,571.46	160,606,981.72



අක්‍රීය ණය - LL&DF	-	-
අක්‍රීය ණය - PCDP	-	-
අක්‍රීය ණය - UDLIHP	-	-
	149,934,571.46	160,606,981.72

07	ලැබිය යුතු ආයෝජන ආදායම් - UDLIHP	2013	2012
	ලැබිය යුතු පොළී (භාණ්ඩාගාර බිල්පත්) - UDLIHP	1,306,001.00	1,306,001.00
	ලැබිය යුතු පොළී (ස්ථාවර තැන්පතු) - UDLIHP	1,216,741.00	1,216,741.00
		2,522,742.00	2,522,742.00

08	මූල්‍ය විචල්‍යයන්	2013	2012
	ඉතිරිකිරීමේ ගිණුම	165,666,792.55	96,481,408.39
	අතැති මුදල්	12,083,757.93	(37,457,663.93)
		177,750,550.48	59,023,744.46

09	රඳවාගත් ඉපැයුම්	2013	2012
	2013.01.01 දිනට ශේෂය	(556,083,399.56)	(218,578,540.77)
	2013 වර්ෂය සඳහා	(248,255,921.65)	(337,504,858.79)
		(804,339,321.21)	(556,083,399.56)

10	භාණ්ඩාගාරයට ගෙවිය යුතු ණය	2013	2012
	භාණ්ඩාගාර ණය අරමුදල් (LLDF)	259,968,955.24	282,769,745.23
	UDLIHP	1,906,599,867.55	2,178,640,713.10
	PCDP	69,721,964.08	70,745,648.18
		2,236,290,786.87	2,532,156,106.51



11	භාණ්ඩාගාරයට ගෙවිය යුතු ණය	2013	2012
	LGIIP	3,551,530,832.49	3,381,838,689.14
		3,551,530,832.49	3,381,838,689.14
12	පළාත් පාලන ආයතන වෙත ලබාදුන් ප්‍රදාන (LGIIP)	2013	2012
	ප්‍රදාන - ලැබීම්	1,102,964,884.09	1,047,786,438.50
	අඩුකළා - 2012 ප්‍රදාන ක්‍රමක්ෂය	(342,440,346.14)	(250,162,653.15)
		760,524,537.95	797,623,785.35
13	පාරිතෝෂික ගෙවීම්	2013	2012
	පාරිතෝෂික වෙන්කිරීම්	1,443,968.00	1,271,225.00
	වර්ෂය සඳහා වෙන්කිරීම්	338,722.29	172,743.00
		1,782,690.29	1,443,968.00
	වර්ෂය සඳහා පාරිතෝෂික ගෙවීම්	-	-
		1,782,690.29	1,443,968.00
14	මහා භාණ්ඩාගාරයෙන් ලැබීම් වාරික (LGIIP)	2013	2012
	වත්කම් - LGIIP (පිරිවැය)	7,500,110.62	7,500,110.62
	අඩුකළා - භාණ්ඩාගාරයෙන් ලැබීම් (ක්‍රමක්ෂය)	(1,424,879.55)	(2,850,234.09)
		6,075,231.07	4,649,876.53
15	මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු පොළී	2013	2012
	ගෙවිය යුතු පොළී UDLIHP	187,095,177.09	-
	ගෙවිය යුතු පොළී PCDP	-	-
	ගෙවිය යුතු පොළී LGIIP	-	-
		187,095,177.09	-



16	උපචිත වියදම් සඳහා වෙන්කිරීම්	2013	2012
	විගණන ගාස්තු	1,285,813.00	925,813.00
	ආදායම් බදු	6,600,000.00	6,000,000.00
	උපචිත වියදම්	94,626.00	49,004.31
		<u>7,980,439.00</u>	<u>6,974,817.31</u>
17	කලින් ලැබීම්	2013	2012
	කලින් ලැබීම් LLDF	1,426,709.72	582,654.25
	කලින් ලැබීම් UDLIHP	3,015,506.00	1,839,985.62
	කලින් ලැබීම් LGIIP	7,302,283.86	489,312.67
		<u>11,744,499.58</u>	<u>2,911,952.54</u>
18	ජංගම බදු වගකීම	2013	2012
	වර්ෂයේ ආරම්භක ශේෂය	2,842,671.08	2,000,000.00
	එකතු කළා - වර්ෂය සඳහා වෙන්කිරීම්	1,800,000.00	2,100,000.00
		4,642,671.08	4,100,000.00
	අඩු කළා - 2012/2013 වර්ෂ සඳහා ගෙවීම්	(1,407,663.00)	-
	අඩු කළා - රඳවාගැනීමේ බදු 2013.12.31 දිනට ශේෂය	(1,335,786.00)	(1,257,328.92)
	<u>1,899,222.08</u>	<u>2,842,671.08</u>	
19	පොළී ආදායම	2013	2012
	LLDF	51,154,999.68	44,927,209.09
	UDLIHP	92,909,676.74	95,561,812.39
	PCDP	7,430,732.43	5,354,898.00
	LGIIP	147,407,845.45	138,020,854.60
	NW&DB	917,266.98	964,514.44
	<u>299,820,521.28</u>	<u>284,829,288.52</u>	
20	පොළී වියදම	2013	2012
	LLDF	20,378,514.40	21,855,631.54
	UDLIHP	106,288,717.05	111,215,799.40
	PCDP	5,874,564.82	7,597,966.15
	LGIIP	35,651,957.00	29,044,182.84
	<u>168,193,753.27</u>	<u>169,713,579.93</u>	



21 වෙනත් ආදායම්	2013	2012
අවිනිශ්චිත ලැබීම්		
LLDF	-	-
UDLIHP	-	-
PCDP	-	-
LGIIIP	-	-
ද්‍රවශීලතා භානිකරණ ආදායම්		
LLDF	-	-
UDLIHP	-	
PCDP	-	
LGIIIP	2,763,630.48	4,838,906.02
වෙනත් ආදායම්		
LLDF	4,783,325.10	462,836.92
UDLIHP	-	4,977,393.53
PCDP	-	-
LGIIIP	-	1,111,416.21
	7,546,955.58	11,390,552.68



22 පරිපාලන වියදම්	2013	2012
	5,700,07.81	5,499,339.41
කාර්යමණ්ඩල වැටුප්	1,821,600.00	1,652,625.00
ජීවනාධාර දීමනාව	240,416.00	-
ප්‍රසාද දීමනා	475,590.00	460,590.00
සභාපති දීමනා	72,000.00	78,000.00
දිරි දීමනා - UDLIHP	348,080.00	303,760.00
කොමසාරිස් මණ්ඩල ප්‍රවාහන දීමනා	672,600.00	772,800.00
කොමසාරිස් මණ්ඩල දීමනා	894,566.32	861,946.11
E.P.F	223,641.32	215,486.52
E.T.F	338,722.29	172,743.00
පාරිතෝෂික දීමනා ගෙවීම්	168,330.82	129,455.52
අතිකාල සහ නිවාඩු දින වැටුප්	148,497.00	127,784.50
කාර්යමණ්ඩල සුභසාධක වියදම්	61,938.00	29,849.49
රැස්වීම් වියදම්	360,000.00	360,000.00
විගණන ගාස්තු ගෙවීම්	213,058.28	125,865.92
දුරකථන සහ තැපැල්	300,156.74	170,891.10
ලිපිද්‍රව්‍ය සහ මුද්‍රණ වියදම්	54,400.00	144,073.98
වාහන නඩත්තු වියදම් - 54/6233	228,227.00	260,895.00
ඉන්ධන	490,308.16	345,534.55
විදුලි ගාස්තු	270,441.20	164,073.28
ආරක්ෂක ගාස්තු	38,363.00	32,191.40
ජල ගාස්තු	186,132.40	78,680.88
පවිත්‍රතා වියදම්	234,469.43	232,532.69
උපකරණ සහ නඩත්තු	40,572.00	7,000.00
කාර්යමණ්ඩල පුහුණු	969,459.92	962,670.00
පරිගණක නඩත්තු වියදම්	18,350.00	5,000.00
වරිපනම් සහ බදු	701,110.00	101,110.00
කාර්යාල කුලී	-	600,000.00
වැඩමුළු	-	266,267.50
උපකරණ ක්ෂය	148,914.30	189,493.79
ගෘහභාණ්ඩ ක්ෂය	30,328.17	26,744.16
පරිගණක මෘදුකාංග සහ දෘඩාංග ක්ෂය	441,744.55	469,847.60
LLDF නවීකරණ වත්කම් ක්ෂය	579,096.48	614,824.45
නීතිඥ ගාස්තු	4,050.00	323,125.36
බැංකු ගාස්තු	948.52	100.00
සංවර්ධන නිලධාරී - ගමන් වියදම්	773,799.06	716,135.28
	17,249,939.09	16,501,535.49



23	පළාත් පාලන ආයතන වෙත ලබාදුන් ප්‍රදාන - LGIIP	2013	2012
	ප්‍රදාන ක්‍රමක්ෂය - වියදම	383,103,645.50	301,234,905.97
	ප්‍රදාන ක්‍රමක්ෂය - ආදායම	(132,940,992.32)	(116,944,360.59)
		250,162,653.18	184,290,545.38
		250,162,653.18	184,290,545.38
24	මූල්‍ය ආදායම	2013	2012
	පොළී ආදායම - භාණ්ඩාගාර බිල්පත්		
	LLDF	1,145,557.04	2,071,613.36
	UDLIHP	4,740,259.50	7,137,776.35
	PCDP	-	-
	LGIIP	1,238,885.02	-
	පොළී ආදායම - ඉතිරි කිරීමේ ගිණුම		
	LLDF	789,390.81	1,838,197.02
	UDLIHP	1,673,474.65	1,872,655.37
	PCDP	-	-
	LGIIP	2,100,961.79	-
	පොළී ආදායම - ස්ථාවර තැන්පතු		
	LLDF	6,056,833.68	2,695,254.78
	UDLIHP	8,726,176.60	10,471,963.69
	PCDP	-	-
	LGIIP	349,764.34	4,042,747.24
		26,821,303.43	30,130,207.81
		26,821,303.43	30,130,207.81



ගිණුම්කරණ ප්‍රතිපත්ති

වාර්තාමය ඒකකය

දේශීය ණය සහ සංවර්ධන අරමුදල (LL&DF) නෛතික ඒකකයක් වශයෙන් 1916 අංක 22 දරණ දේශීය ණය සහ සංවර්ධන ආඥා පනත යටතේ ස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි. 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, ආංශික මූල්‍ය ප්‍රකාශනයන්ද එහි, උප කාර්යයන්ද ආවරණය කරයි. දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ මෙහෙයුම් තුළ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති වල ණය අයකිරීම් සිදුකරනු ලබයි. එනම් නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP), බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) හා පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP) යන උපාංග වේ.

පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 2008 සිට දේශීය ණය සහ සංවර්ධන අරමුදල තුළ ක්‍රියාත්මක වේ. 2013 වර්ෂවල ගිණුම් සහ මූල්‍ය ප්‍රවේචල ඒකාබද්ධ කර ඇත.

අනුකූලතා ප්‍රකාශන

ශේෂ පත්‍ර, ආදායම් ප්‍රකාශන හා මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ස්ථාපිත ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ගිණුම් ප්‍රමිතීන්ට (SLFRS) අනුකූලව පිළියෙල කර ඇත.

පිළියෙල කිරීමේ පදනම

මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව පිළියෙල කර ඇති අතර උද්ධමනය සඳහා ගැලපීම් නොකොට ඒකාග්‍රතාවය සලකා ඇතත් ස්ථාවර වත්කම් ක්ෂය කිරීමට ලක් කොට ඇත.

ශ්‍රීතීය හා ඉදිරිපත් කිරීමේ මුදල්

ආසන්න ශතයට ශ්‍රී ලංකා රුපියල් වලින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත.

ප්‍රමාණවත් බව හා එක්කාසු කිරීම

සමාන කායීයන් හා ස්වභාවයන් එක්කාසු කරමින් ප්‍රමාණවත් අයිතමයන් වෙන්ව දක්වා ඇත.

ඒකාබද්ධ කිරීමේ පදනම

දේශීය ණය සහ සංවර්ධන අරමුදල, නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP), බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP), පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP) උපාංගයන් වශයෙන් හඳුනාගෙන, සෘජු ආදායම් හා වියදම් වෙන්ව දක්වමින්, වර්ෂාවසානයේ එකට ඒකාබද්ධ කොට ඇත. වත්කම් හා වගකීම්ද ශේෂ පත්‍රය තුළ ඒකාබද්ධ කොට ඇත.



පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කායීයන් (ව්‍යාපෘතියේ B උපාංගය) දේශීය ණය සහ සංවර්ධන අරමුදලට පවරා ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ (PMU) මගින් එය ක්‍රියාත්මක වේ. එම අංශය තුළ එහි මූල්‍ය ප්‍රකාශන වෙනම පිළියෙල කරනු ලැබේ. දේශීය ණය සහ සංවර්ධන අරමුදලට බලනොපාන මෙහෙයුම් වියදම් හා A උපාංගයට නිකුත් කරන ලද මුදල් හැර සියළුම වත්කම් හා වගකීම් ගිණුම් වල තොරතුරු දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ ගිණුම් තුළ ඒකාබද්ධ කොට ඇත.

ව්‍යාපෘතිය විසින් මිලදී ගෙන සෘජුව දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මාරු කරන ලද වත්කම් ද B උපාංගය සඳහා දෙන ලද ණය හා ප්‍රදානයන් හා ඒ සම්බන්ධ ගනුදෙනු ද, ඒකාබද්ධ ප්‍රකාශයන්ට පෙර උපාංග මූල්‍ය ප්‍රකාශන වලට ගෙන ඇත.

මුදල් හා මුදල් තුලනයන්

මුදල් හා මුදල් සමාන්‍යයන් තුළ ඇති මුදල්, ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පත් අදාළ බැංකු ගිණුම් වල ශේෂයන් අන්තර්ගතය. ඒවායේ මතුපිට අගය මත ශේෂය ඉදිරියට ගෙන ඇත.

බැර හා හර ප්‍රදානයන්ගේ ක්‍රමක්ෂය

බැර ප්‍රදානයන් වන්නේ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (LGIP) B උපාංගය සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය සමග පළාත් පාලන ආයතන වලට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලද අරමුදල්ය. හර ප්‍රදානයන් වන්නේ පළාත් පාලන ආයතන වෙත ණය සමග නිකුත් කරන ලද ආධාර මුදල්ය. වියදමක් වශයෙන් සලකන ලද හර ප්‍රදානයන් අදාළ කායීයෙන් ලැබෙන පොළී වලට අනුකූලව ක්‍රමවත් පදනමකට වාර්ෂිකව ක්‍රමක්ෂය කරන අතර එම පදනමට අනුකූලව බැර ප්‍රදානයන්ද ක්‍රමක්ෂය කරනු ලැබේ. මෙම වැඩපිළිවෙලේදී දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ බදුවලට පෙර ඒකාබද්ධ ලාභය බද්දට පෙර හා ශුද්ධ ක්‍රමක්ෂයට පෙර ලාභයෙන් 5% කට වඩා අඩු නොවිය යුතුය.

අක්‍රීය ණය

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ගිණුම් ප්‍රමිතීන්ට (SLFRS) අනුකූලව දීර්ඝ කාලයක් නොලැබී තිබූ ණය වල ප්‍රාග්ධන කොටස හා පොළීය අක්‍රීය වූ ණය හා පොළී ලෙස සලකා පොළීය අවිනිශ්චිත වූ පොළී ගිණුමක උපවිත කරන අතර එය නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලැබේ.

පාඩු වූ ණය සඳහා ප්‍රතිපාදන

පාඩු වූ ණය හා සැක සහිත ආපසු අයකරගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් විශේෂ ප්‍රතිපාදනයන් කරනු ලැබේ.

අක්‍රීය ණය මත ආදායම් හඳුනාගැනීම

කිසියම් අත්තිවාරමක්/ ණයක් අක්‍රීය ලෙස සැලකූ කල පොළීය ආදායමක් වශයෙන් ගැනීම අත්හිටුවන අතර මුදල් පදනම මත පමණක් එය ආදායමට ගනු ලැබේ.



ක්ෂයවීම්

එක් එක් වත්කම් පංතිය අනුව පහත සඳහන් ලෙස සරල මාර්ග ක්‍රමයට ක්ෂයවීම් ප්‍රතිපාදනය කරනු ලැබේ.

සවිකිරීම්	-	25%
කායීල උපකරණ	-	20%
කායීල ලී බඩු	-	05%
වාහන	-	20%

වත්කම් මිලයට ගත් වර්ෂයේ ක්ෂයවීම් ගණනය කරනු නොලැබේ.

දේපල හා යන්ත්‍රෝපකරණ

දේපල හා යන්ත්‍රෝපකරණ ඒවා මිලට ගත් පිරිවැය හෝ ඉදිකිරීම් පිරිවැය හෝ අනියම් වියදම් සහිත අගය කිරීම් වලින් ක්ෂයවීම් අඩු කොට වාර්තා කරනු ලැබේ. ඉදිකිරීම් වත්කම් භාවිත තත්වයට ගෙන ඒම සඳහා වූ වියදම් සියල්ල පිරිවැය තුළ අන්තර්ගතය. කොන්ත්‍රාත් මත වූ ඉදිකිරීම් වල ගෙවන ලද කොන්ත්‍රාත් මිල ප්‍රාග්ධනික කර ඇත.

ණය ප්‍රාග්ධනික කිරීම

උප ව්‍යාපෘතීන් හි වැඩ කෙරීගෙන යන කාලය තුළ නිකුත් කරන ලද ණය මුදල් වල පොළීය වැඩි අවසානයේ ණය මුදලට එකතු කොට මූලික මුදල සමග වාරික වශයෙන් ගෙවීමට කටයුතු යොදා ඇත. රඳවා ගැනීම් වලට පෙර අවසාන අතුරු ගෙවීම් දිනය එසේ පොළී ප්‍රාග්ධනික කිරීම සඳහා ලුහු කායීය (cut off) දිනය වශයෙන් ගනු ලැබේ.

වගකීම්

ගෙවිය යුතු බිල් හා අනෙකුත් වගකීම් වල සියළුම මූල්‍ය වගකීම්, භාණ්ඩාගාරයට ගෙවිය යුතු පොළීය හා ගෙවිය යුතු ගාස්තු හා වියදම් ඇතුළත්ය.

පාරිතෝෂික

ස්ථීර සේවකයන්ගේ දළ වැටුපේ ප්‍රතිශතයක් වශයෙන් ඔවුන්ගේ පාරිතෝෂික සඳහා වෙන් කිරීම් කරනු ලැබේ.

අර්ථ සාධක අරමුදල

දේශීය ණය සහ සංවර්ධන අරමුදල සේවක අර්ථසාධක අරමුදලට 12% ක් දායක වන අතර සේවකයන්ගේ දායකත්වය 8% ක් වේ.



භාරකාර අරමුදල

සේවක භාරකාර අරමුදලට දේශීය ණය සහ සංවර්ධන අරමුදල 3% ක දායකත්වයක් සපයයි.

ආදායම් ප්‍රකාශන

පොළී ආදායම්

ලැබිය යුතු පොළී උපචිත පදනමට ගණනය කරනු ලැබේ. අක්‍රීය ණය වල පොළිය අවිනිශ්චිත පොළී ගිණුමක සමුච්චය කොට මුදල් පදනමට ආදායමට හඳුනාගනු ලැබේ.

පොළී හා වෙනත් වියදම්

ගෙවිය යුතු පොළී හා වෙනත් වියදම් උපචිත පදනමට හඳුනාගෙන ඇත.

ණය සහ ගිවිසුම්

2006.01.19 දින ආසියානු සංවර්ධන බැංකුව සමග අත්සන් කළ ණය අංක 2201 SRI (SF) ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගිවිසුම් අනුව පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ B උපාංගය යටතේ ඇමරිකානු ඩොලර් 42.5 ක් දේශීය ණය සහ සංවර්ධන අරමුදලට වෙන්කොට ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන, වර්ගයට අනුව වෙනස් වන අනුපාතයකට ණය හා ආධාර ලබා ගනී. උප ණය ගිවිසුමේ 1.01 ඡේදයට අනුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග අත්සන් කළ ණය ගිවිසුමේ 3.01 (a) ඡේදයට අනුව දේශීය ණය සහ සංවර්ධන අරමුදලට දෙනු ලබන ණය ප්‍රමාණය විශේෂ හර ගැණුම් දෙසිය හතලිස් හය ලක්ෂ හැට හත් දහසක (SDR 24,667,000) කට සමාන මුදලකි, ණය ආපසු ගෙවීම, වසර 32 ක් තුළ ත්‍රෛයීමාසිකව වාර 96 කින් වසර 08 ක සහන කාලයක් සහිතව හමාර කළ යුතුය.

පොළී ගෙවීම සහන කාලය තුළ 1% ක් ද එයින් පසුව 1.5% ක් ද වේ. එය ත්‍රෛයීමාසික වාරය අවපාතයේ තිබූ ණය ශේෂය පදනම් කොටගෙන සිදුවේ.

පළාත් පාලන ආයතනයන්ට දෙන ලද ණය මුදල සඳහා 9% පොළියක් අයකරන අතර ආධාර ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් අරමුදල් වල පොළී ආන්තිකයෙන් ආවරණය කරගත යුතු වේ. ඒ නිසා අරමුදල් කළමනාකරණය දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ අනාගතයට දැඩි බලපෑමක් ඇති කරයි.

එච්.ටී.කමල් පත්මසිරි

සභාපති

දේශීය ණය සහ සංවර්ධන අරමුදල

(ලේකම් - පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය)



දේශීය ණය සහ සංවර්ධන අරමුදල
2013.12.31 දිනට ණය නිකුත් කිරීම

අංක	පළාත් පාලන ආයතනය	පළාත	මුදල (රු.)	සතිපොළ ඉදිකිරීම සහ සංවර්ධනය	ආදානනාගාර ඉදිකිරීම	යන්ත්‍රෝපකර ණ මිලදී ගැනීම	ට්‍රැක්ටර් මිලදී ගැනීම	පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම	වෙනත් ආදායම් උත්පාදක ව්‍යාපෘති
1	මාතලේ ප්‍රා.ස	මධ්‍යම	1,000,000				1,000,000		
2	ගඟවටකෝරලේ ප්‍රා.ස	මධ්‍යම	3,850,000			3,850,000			
3	කටුවන ප්‍රා.ස	දකුණු	13,200,000			13,200,000			
4	අතුරලිය ප්‍රා.ස	දකුණු	850,000			850,000			
5	මන්නාරම ප්‍රා.ස	උතුරු	6,768,000			6,768,000			
6	ගලිගමුව ප්‍රා.ස	සබරගමුව	1,343,000	1,343,000					
7	දෙනිවල ගල්කිස්ස ම.න.ස	බස්නාහිර	20,510,400			20,510,400			
8	බුත්තල ප්‍රා.ස	උතුර	10,000,000			10,000,000			
9	වැල්ලවාය ප්‍රා.ස	උතුර	20,000,000			20,000,000			
10	තණමල්විල ප්‍රා.ස	උතුර	10,000,000			10,000,000			
11	පොල්ගහවෙල ප්‍රා.ස	වයඹ	3,975,000			3,975,000			



අංක	පළාත් පාලන ආයතනය	පළාත	මුදල (රු.)	සතිපොළ ඉදිකිරීම සහ සංවර්ධනය	ආදානනාගාර ඉදිකිරීම	යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම	ට්‍රැක්ටර් මිලදී ගැනීම	පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම	වෙනත් ආදායම් උත්පාදක ව්‍යාපෘති
12	සියඹලාණ්ඩව ප්‍රා.ස								
13	තඹලගමුව ප්‍රා.ස	නැගෙනහිර	3,200,000			3,200,000			
14	හාරිස්පත්තුව ප්‍රා.ස	මධ්‍යම	5,331,000					5,331,000	
15	මොරවැව ප්‍රා.ස	නැගෙනහිර	9,520,000			9,520,000			
16	ගඟවටකෝරලේ ප්‍රා.ස	මධ්‍යම	2,310,000			2,310,000			
17	දෙනිවල ගල්කිස්ස ම.න.ස	බස්නාහිර	10,309,600			10,309,600			
18	මන්මුනායි ප්‍රා.ස	උතුරු	9,440,000			9,440,000			
19	දිවුලපිටිය ප්‍රා.ස	බස්නාහිර	8,792,000			8,792,000			
20	බේරුවල ප්‍රා.ස	බස්නාහිර	7,213,000			7,213,000			
21	යාපනය ම.න.ස	උතුරු	10,000,000			10,000,000			
22	මැදගම ප්‍රා.ස	ඌව	9,520,000			9,520,000			
23	බලපිටිය ප්‍රා.ස	දකුණු	7,480,000	7,480,000					




අංක	පළාත් පාලන ආයතනය	පළාත	මුදල (රු.)	සතිපොළ ඉදිකිරීම සහ සංවර්ධනය	ආදානනාගාර ඉදිකිරීම	යන්ත්‍රෝපකර ණ මිලදී ගැනීම	ට්‍රැක්ටර් මිලදී ගැනීම	පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම	වෙනත් ආදායම් උත්පාදක වාසාහි
24	කාන්තන්කුඩි න.ස	නැගෙනහිර	9,520,000			9,520,000			
25	කෝට්ටේ ම.න.ස	බස්නාහිර	10,000,000		10,000,000				
26	පස්ගොඩ ප්‍රා.ස	දකුණු	1,828,000	1,828,000					
27	තලවකැලේ ප්‍රා.ස	මධ්‍යම	1,975,000		1,975,000				
28	බේරුවල න.ස	බස්නාහිර	8,540,000			8,540,000			
29	වැලිගම ප්‍රා.ස	දකුණු	2,975,000			2,975,000			
30	කඩුගන්නාව න.ස	මධ්‍යම	369,000						369,000
31	කහවත්ත ප්‍රා.ස	සබරගමුව	2,660,000					2,660,000	
32	හපුතලේ ප්‍රා.ස	ඌව	7,000,000					7,000,000	
	එකතුව		225,479,000	10,651,000	11,975,000	186,493,000	1,000,000	14,991,000	369,000



ණය නිකුත් කිරීම - පළාත් අනුව

2013 වර්ෂය


පළාත	මුදල (රු.)	ප්‍රතිශතය (%)
බස්නාහිර	65,365,000	29
දකුණු	26,333,000	12
වයඹ	3,975,000	02
මධ්‍යම	14,835,000	07
සබරගමුව	4,003,000	02
උතුරු මැද	-	00
උතුරු	26,208,000	12
නැගෙනහිර	22,240,000	10
ඌව	62,520,000	28
එකතුව	225,479,000	100





ණය නිකුත් කිරීම - 2013 වර්ෂය
පළාත් පාලන ආයතන වර්ගය අනුව

පළාත් පාලන ආයතන වර්ගය	මුදල (රු.)	ප්‍රතිශතය (%)
මහ නගර සභා	50,820,000	23
නගර සභා	18,429,000	08
ප්‍රාදේශීය සභා	156,230,000	69
එකතුව	225,479,000	100





දේශීය ණය සහ සංවර්ධන අරමුදල
මහා භාණ්ඩාගාරය වෙත ණය ආපසු ගෙවීම් 2009 - 2013

වර්ෂය	වාරික				පොළිය				මුළු එකතුව රුපියල් මිලියන
	LLDF	PCDP	UDLIHP	LGIIP	LLDF	PCDP	UDLIHP	LGIIP	
2009	21.5	0.34	56.2	-	25.7	7.6	73.3	-	184.6
2010	22.9	0.17	56.2	-	25.1	6.0	67.2	-	177.7
2011	22.9	1.15	56.2	-	23.5	6.0	67.2	34.7	211.6
2012	22.9	1.26	109.6	-	21.8	7.6	90.8	29.0	283.0
2013	22.8	1.02	90.8	-	20.4	5.8	99.0	35.6	275.4
එකතුව	113.0	3.94	369.0		116.5	33.0	397.5	99.3	1132.3

පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ (LGIIP) නිකුත් කළ ණය මුදල් සඳහා සහන කාලය තුළදී පොළිය පමණක් මහා භාණ්ඩාගාරය වෙත ආපසු ගෙවීම කරනු ලැබේ.

- LLDF දේශීය ණය සහ සංවර්ධන අරමුදල මගින් නිකුත් කළ ණය
- PCDP බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය මගින් නිකුත් කළ ණය මුදල්
- UDLIHP නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය
- LGIIP පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය




මහා භාණ්ඩාගාරය වෙත ණයආපසු ගෙවීම් 2009 – 2013

දේශීය ණය සහ සංවර්ධන අරමුදල

රුපියල් මිලියන

වර්ෂය	වාරික	පොළිය
2009	21.5	25.7
2010	22.9	25.1
2011	22.9	23.5
2012	22.9	21.8
2013	22.8	20.4






මහා භාණ්ඩාගාරය වෙත ණයආපසු ගෙවීම් 2009-2013

බහු වාර්ෂික හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)

රුපියල් මිලියන

වර්ෂය	වාරික	පොළිය
2009	0.34	7.6
2010	0.17	6.0
2011	1.15	6.0
2012	1.26	7.6
2013	1.02	5.8






මහා භාණ්ඩාගාරය වෙත ණය ආපසු ගෙවීම් 2009-2013

නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)

රුපියල් මිලියන

වර්ෂය	වාරික	පොළිය
2009	56.2	73.3
2010	56.2	67.2
2011	56.2	67.2
2012	109.6	90.8
2013	90.8	99.0






මහා භාණ්ඩාගාරය වෙත ණය ආපසු ගෙවීම් 2009-2013
පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP)

රුපියල් මිලියන

වර්ෂය	මහා භාණ්ඩාගාරය වෙත පොළී ගෙවීම්
2011	34.7
2012	29.0
2013	35.65








දේශීය ණය සහ සංවර්ධන අරමුදල
කාර්ය සාධනය 2009 - 2013

රු.'000

වර්ෂය	නිකුත් කළ ණය	ණය වාරික අයකිරීම්	ණය පොළී අයකිරීම්
2009	128,570	114,609	45,753
2010	126,195	120,487	50,062
2011	105,707	131,766	49,899
2012	76,249	115,281	51,231
2013	225,479	124,086	54,394





විගණකාධිපති දෙපාර්තමේන්තුව

கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT




මගේ අංකය
எனது இல. } BAF/G/LLDF/1/13/14
My No. }

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

2017 දෙසැම්බර් 08 දින



සභාපති

දේශීය ණය හා සංවර්ධන අරමුදල

දේශීය ණය හා සංවර්ධන අරමුදලේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)සී වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

දේශීය ණය හා සංවර්ධන අරමුදලේ (“අරමුදල”) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ රඳවාගත් ඉපයීම් හා විස්තීරණ ආදායම් ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර අරමුදලේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශ කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස

අංක 306/72, පොල්දො පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව, . - இல. 306/72, பொல்தரவு வீதி, பத்தரமுல்லை, இலங்கை. - No. 306/72, Polduwa Road, Battaramulla, Sri Lanka

+94-11-2887028-34



+94-11-2887223



oaggov@sltnet.lk



www.auditorgeneral.gov.lk



පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට දේශීය ණය හා සංවර්ධන අරමුදලේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.





2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට (ශ්‍රී ලංගිප්‍ර) අනුකූල වීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

- (i) මූල්‍ය ප්‍රකාශන වල දේපළ, පිරිසත හා උපකරණවල සංසන්දනාත්මක සංඛ්‍යා හෙළිදරව් කර නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සමඟ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබුණි.
- (iii) ණය හා ලැබිය යුතු ගිණුම් සහ බදු වලට සම්බන්ධ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හෙළිදරව් කර නොතිබුණු අතර, දේපළ, පිරිසත හා උපකරණවලට සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්ති මගින් අවශ්‍ය තොරතුරු සපයා නොතිබුණි.
- (iv) මූල්‍ය ප්‍රකාශන නැවත ප්‍රකාශ කිරීමක් කර තිබුණ ද, ඒ බව නිවැරදිව හෙළිදරව් කර නොතිබුණි.
- (v) මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් තුළ උප ලේඛන අංක සඳහන්ව තිබුණද, මූල්‍ය ප්‍රකාශන තුළ ඒවා පිළිබිඹු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 10 - වාර්තාකරන කාලච්ඡේදයට පසු සිදුවීම්

අරමුදල, මූල්‍ය ප්‍රකාශන අනුමත කළ දිනය හෙළිදරව් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 12 - ආදායම් බදු

මූල්‍ය ප්‍රකාශන වල විලම්භිත බදු වත්කම්/ වගකීම් හඳුනාගෙන නොතිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 - සේවක ප්‍රතිලාභ

සේවක ප්‍රතිලාභ වලට අදාළ අතිරේක සේවා පිරිවැය, නැවත ඇස්තමේන්තු කළ ශුද්ධ නිර්වචිත ප්‍රතිලාභ වගකීම, වර්තමාන සේවා පිරිවැය වැනි විස්තර හෙළිදරව් කර නොතිබුණි.





2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා රු. 14,994,954 ක ස්ථාවර තැන්පතු මත පොලී ආදායම, අරමුදල හඳුනාගෙන නොතිබුණි. එම නිසා, 2013 දෙසැම්බර් 31 දිනට ආයෝජන වටිනාකම හා සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දැක්වුණි.
- (ආ) වැරදි ගණනය කිරීමක් හේතුවෙන් රු. 209,499,354 ක් වෙනුවට, රු. 250,162,653 ක් ලෙස භානිකරණ වියදමක් ආදායම් ප්‍රකාශනයට හර කර තිබුණි. එම නිසා සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ ලාභය රු. 40,663,299 කින් අඩුවෙන් දැක්වුණි.
- (ඇ) වැරදි ගණනය කිරීමක් හේතුවෙන් 2013 දෙසැම්බර් 31 දිනට අවිනිශ්චිත ගිණුම් වල පොලිය හා අවිනිශ්චිත ලැබිය යුතු පොලී රු. 242,627 ක් වැඩියෙන් දැක්වුණි.
- (ඈ) පළාත් පාලන ආයතනවලට ලබා දුන් ණය මත ලැබිය යුතු පොලී, ණය ශේෂය හා ආදායම හඳුනා ගැනීම සම්බන්ධ නිරීක්ෂණය වූ දුර්වලතා පහත දැක්වේ.
 - i. මූලික ණය ලෙස මූල්‍ය ප්‍රකාශ වල රු. 96,366,315 ක් පෙන්නුම් කළද, අරමුදලට රු.13,866,315 ක අලාභදායී ප්‍රවීච්චයක් වෙමින් එම ණය රු. 82,500,000 ක් ලෙස 2012 ජනවාරි 01 දින නැවත ලේඛන ගත කෙරිණි. කෙසේ වුවද, අදාළ ණය ගිණුමේ මෙය ගලපා නොතිබුණු අතර එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට ණය ශේෂය රු. 13, 866,315 කින් වැඩියෙන් දැක්වුණි.
 - ii. අරමුදල භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2012 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාරයට ගෙවිය යුතු ණය මුදල රු. 13,866,315 කින් අඩු කළද, මූලික ණය මත භාණ්ඩාගාරයට පොලී ගෙවීමට සිදු වී තිබුණි. එබැවින්, 2012 හා 2013 කාලච්ඡේද සඳහා පොලිය ලෙස රු.1,455 ,963 ක් වැඩිපුර අරමුදල ගෙවා තිබුණි.
- (ඉ) බොල් ණය සඳහා ප්‍රතිපාදනය පමණක් නොව භානිකරණය සඳහා වෙන් කිරීම් ද අඩු කිරීම හේතුවෙන් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය ප්‍රකාශනයේ පෙන්වන ණය හා ලැබිය යුතු දෑ රු. 23,262,479 කින් අඩුවෙන් දැක්විණි.





(ඔ) මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුව, කාර්යාල ලී බඩු මත ක්ෂය, වර්ෂයකට සියයට 05 ක අනුපාතයකට ගණනය කළ යුතු බව දක්වා තිබුණි. කෙසේ වුවද, 2008 වර්ෂයේ රු. 454,020 ක පිරිවැයකට මිලට ගත් කාර්යාල ලී බඩු සඳහා ක්ෂය වර්ෂයකට, සියයට 20 ක අනුපාතයකට ගණනය කර තිබුණි. එබැවින්, 2013 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණ ක්ෂය සහ සමාලෝචන වර්ෂය සඳහා ක්ෂය පිළිවෙලින් රු.317,814 කින් හා රු. 41,618 කින් වැඩියෙන් දැක්විණි.

(ඕ) ප්‍රදාන ශේෂයක් ණය ගිණුම තුළ වැරදියට හඳුනා ගැනීම හේතුවෙන්, පළාත් පාලන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ 2013 දෙසැම්බර් 31 දිනට ණය ශේෂය රු.4,068,968 කින් වැඩියෙන් දැක්විණි.

2.2.3 නොසැසඳූ වෙනස්කම්

ගිණුම් 09 කට අදාළව මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන සහ අනුරූප වාර්තා වල දැක්වෙන ශේෂ අතර එකතුව රු. 41,860,918 ක නොසැසඳූ වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.4 හඳුනා නොගත් වෙනස්කම්

මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන ලැබිය යුතු පොලී ශේෂය සහ විගණනයට සපයන ලද ලේඛන වල දැක්වෙන අනුරූප ශේෂ අතර එකතුව රු. 16,921,025 ක වෙනස්කම් නිරීක්ෂණය වූ අතර මෙම වෙනස්කම් සඳහා හේතු විගණනයට පැහැදිලි නොකෙරිණි.



2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ කීරණ ආදියට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීමේ අවස්ථා පහත දැක්වේ.

<u>නීති, රීති, රෙගුලාසි වලට</u>	<u>අනුකූල නොවීම</u>
<u>යොමුව</u>	
(අ) මුදල් රෙගුලාසි අංක 754	අරමුදල සමාලෝචිත වර්ෂය තුළ පිළිවෙලින් රු. 300,157 ක් රු. 90,180 ක් හා රු. 35,270 ක් වටිනා ලිපි ද්‍රව්‍ය, කාර්යාල බැග් 24 ක් හා ගණක යන්ත්‍ර 40 ක් මිලට ගෙන තිබුණද, තොග ලේඛනය නිසියාකාරව යාවත්කාලීන කර නොතිබුණි. තවද, 2013 වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පවත්වා නොතිබුණි.
(ආ) අරමුදල අනුගමනය කරන බඳවා ගැනීමේ පටිපාටිය (SOR)	අරමුදලේ බඳවා ගැනීම් පටිපාටියට අනුව අරමුදලට කරන සියළු පත්කිරීම් කළ යුතුය. ඊට විරුද්ධව 2012 වර්ෂයේ දී නියෝජ්‍ය අධ්‍යක්ෂක (මෙහෙයුම්) ලෙස, තනතුර සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම් නැති නිලධාරියෙකු පත් කර තිබුණු අතර එම නිලධාරියා 2013 වර්ෂය අවසානය දක්වාත් එම තනතුරේ රාජකාරි කරමින් තිබුණි.
(ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 ධරන භාණ්ඩාගාර වක්‍රලේඛය	පරිගණක, පරිගණක උපාංග හා මෘදුකාංග සඳහා ලේඛනයක් නඩත්තු කර තිබුණි.



3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය රු. 246,455,922 ක බදු පෙර ශුද්ධ අලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ අලාභය රු. 335,404,859 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු. 88,948,937 ක වර්ධනයක් දැක්වුණි. ප්‍රදානය කරන ලද ණය මත වන පොලී ආදායම රු. 14,991,233 කින් වැඩි වීම සහ ණය සඳහා වන හානිකරණය රු. 146,210,891 කින් අඩු වීම මෙම වර්ධනය සඳහා හේතු වී තිබුණි.

ක්ෂය, බදු වියදම් හා පුද්ගලික පඩිනඩි වල එකතුව රු. 14,351,144 ක් සැලකිල්ලට ගැනීමෙන් පසුව සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ අගය එකතු කිරීම රු. 233,904,778 ක සෘණ අගයක් විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 වැදගත් ගිණුම්කරණ අනුපාත

ලබාගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා අරමුදලේ වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත දැක්වේ.

අනුපාත	2013	2012
මුළු ආදායමට සාපේක්ෂව ශුද්ධ අලාභය (ප්‍රතිශතය)	73.75	102.77
ජංගම වත්කම් අනුපාතය (වාර ගණන)	16.7:1	119:1
මෙහෙයුම් වියදම් වලට සාපේක්ෂව කාර්යමණ්ඩල පිරිවැය (ප්‍රතිශතය)	4.8	4.5



(අ) විගණනයට සපයන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2012 වර්ෂයේ සිට අරමුදල අලාභ ලබා තිබුණි. කෙසේ වුවද, 2013 වර්ෂයේදී, ශුද්ධ අලාභය රු. 89,248,937 කින් අඩු වීම හේතුවෙන් ශුද්ධ අලාභ අනුපාතය 2012 වර්ෂයේ දී පැවති සියයට 102.77 සිට 2013 වර්ෂයේදී සියයට 73.75 දක්වා අඩු වී තිබුණි.

(ආ) ණය හා ලැබිය යුතු දෑ ජංගම වත්කම් යටතේ හඳුනා ගැනීම හා ඉතිරි කිරීමේ ගිණුම්වල සැලකිය යුතු තැන්පතු ප්‍රමාණයක් පවත්වා ගැනීම ප්‍රධාන වශයෙන් හේතු වීමෙන් අරමුදල ඉහළ ජංගම වත්කම් අනුපාතයක් වාර්තා කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 1993 අංක 24 දරන දේශීය ණය හා සංවර්ධන අරමුදල් (සංශෝධන) පනතේ 5 වන වගන්තිය අනුව, අරමුදල විසින් ණය ප්‍රදානය කිරීමේ අරමුණ, තාක්ෂණික සහාය ඇතුළත් මහජන උපයෝගීතාවයේ ඕනෑම කාර්යක් සඳහා වේ. ඒ අනුව, ව්‍යාපෘති 05 ක් යටතේ අරමුදල ණය සපයා තිබූ අතර, 2013 අවසානයට හා ඉකුත් වර්ෂය අවසානයට හිඟ ණය ශේෂයන් පහත පරිදි වේ.

ව්‍යාපෘතිවල නම	දෙසැම්බර් 31 දිනට හිඟ ණය ශේෂය	
	2013 රු.	2012 රු.
දේශීය ණය හා සංවර්ධන අරමුදල	619,124,948	517,621,456
නාගරික සංවර්ධන සහ අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය	1,706,194,130	1,788,745,619
පළාත් පාලන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය	1,735,734,362	1,729,974,677
පුද්ගලික බෝග සංවර්ධන ව්‍යාපෘතිය	69,356,658	70,733,648
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ව්‍යාපෘති	9,215,880	9,995,449
එකතුව	<u>4,139,625,978</u>	<u>4,117,070,849</u>



ලබා ගත හැකි තොරතුරු අනුව, පළාත් පාලන ආයතන වලට සියයට 83 හා 85 ට වැඩි මූල්‍ය පහසුකම් පිළිවෙලින් නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය යටතේ හා පළාත් පාලන යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘතිය යටතේ සපයා තිබුණි. කෙසේ වුවද, අරමුදල මෙම ව්‍යාපෘති මගින් ණය ප්‍රදානය කිරීම සඳහා වන ඉලක්ක ස්ථාපිත කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළදී විවිධ ක්‍රියාකාරකම් සඳහා ණය සැපයීම වෙනුවෙන් රු. මිලියන 300 ක මුදලක් වෙන් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂය තුළදී ණය ලෙස රු. මිලියන 225.47 ක් ලබා දී තිබුණි. මෙම ණයවල ප්‍රගතිය සාරාංශ කර පහත දක්වා ඇත.

ක්‍රියාකාරකමේ නම	අරමුදල් වෙන් කිරීම		වර්ෂය තුළ නිකුත් කළ අරමුදල්		අරමුදල් උපයෝජනය වෙන් කිරීමේ ප්‍රතිශතයක් ලෙස
	ව්‍යාපෘති ගණන	වටිනාකම රු.මි.	ව්‍යාපෘති ගණන	වටිනාකම රු.මි.	
යන්ත්‍ර හා උපකරණ මිලට ගැනීම	15	75	25	197.86	264
කාර්යාල ගොඩනැගිලි, පුස්තකාල හා අනුස්මරණ ශාලා ඉදි කිරීම	3	25	-	-	-
ආදාහනාගාර ඉදි කිරීම, සතිපොළවල් හා ආර්ථික මධ්‍යස්ථාන ඉදි කිරීම	4	25	1	1.97	8
වෙළඳපළ ගොඩනැගිලි ඉදිකිරීම	6	30	4	10.65	36
පාරිසරික හා සංචාරක ව්‍යාපෘති	-	10	-	-	-
මාර්ග සංවර්ධනය	-	20	-	-	-
අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති	2	25	-	-	-
ජල ව්‍යාපෘති	2	15	-	-	-
වෙනත් ආදායම් උත්පාදක ව්‍යාපෘති	8	25	-	-	-
එකතුව	---	---	---	---	---
	44	300	33	225.47	75



මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) අරමුදල, අපද්‍රව්‍ය කළමනාකරණයද ඇතුළත්ව ක්‍රියාකාරකම් 05 ක් වෙනුවෙන් රු.මිලියන 120 ක මුදලක් වෙන්කර තිබුණද, සමාලෝචිත වර්ෂය තුළදී එම ක්‍රියාකාරකම් ආරම්භ කර හෝ නොතිබුණි.
- (ii) අනෙකුත් ක්‍රියාකාරකම් වලින්, යන්ත්‍ර හා උපකරණ මිලට ගැනීමට වෙන් කළ අරමුදල් හැර, වර්ෂ අවසානයට කාර්ය සාධනය සියයට 40 ට වඩා අඩු බව පෙන්නුම් කෙරිණි. යන්ත්‍ර හා උපකරණ මිලට ගැනීම වෙනුවෙන් රු. මිලියන 75 ක් පමණක් වෙන්කර තිබුණද, අරමුදල ඒ වෙනුවෙන් රු. මිලියන 197.86 ක් වැය කර තිබුණි. කෙසේ වුවද, රු. මිලියන 225 ක් වෙන්කර තිබුණු අනිකුත් ක්‍රියාකාරකම්ද පළාත් පාලන ආයතනවල වැදගත් කාර්යයන් විය.

4.2 නිෂ්ක්‍රීය වත්කම

ණය නිකුත් කිරීමේ හා අයකර ගැනීමේ අරමුණ වෙනුවෙන් පළාත් පාලන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2009 වර්ෂයේදී ප්‍රාදේශීය ජාලයක් (මෘදුකාංගයක්) මිලට ගැනීම හා ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. 1,302,214 ක් වැය කර තිබුණි. කෙසේ වුවද, මෙම වත්කම ස්ථාපනය කරන ලද දින සිටම අක්‍රීය තත්වයේ පැවතුණි.

4.3 හඳුනා ගත් අලාභ

ණය කළමනාකරණ පද්ධතිය හා මූල්‍ය ගිණුම්කරණය සඳහා 2009 වර්ෂයේදී රු. 235,200 ක පිරිවැයකට මිලට ගත් මෘදුකාංගය අපේක්ෂිත අරමුණ වෙනුවෙන් භාවිතා කර නොතිබූ අතර, එය අරමුදලේ අවශ්‍යතාවයට ගැලපී නොතිබුණි.



4.4 මානව සම්පත් කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2010 වර්ෂයේ සිට 2013 දෙසැම්බර් දක්වා අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස නිලධාරීන් 05 දෙනෙකු වරින් වර පත්කර තිබුණි. තවද, වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී ද වසරක කාලච්ඡේදයක් සඳහා පමණක් පත්කර තිබුණි. එබැවින් නිතරම ප්‍රධාන තනතුරු වෙන් වීම අරමුදලේ සුමට ක්‍රියාකාරීත්වයට බලපෑ හැකිය.
- (ii) 2014 වර්ෂය තුළදී කොමසාරිස් මණ්ඩලය විසින් අවස්ථා දෙකකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල් හා පරිපාලන) ලෙස අරමුදලේ සහකාර කළමණාකරු පත්කර තිබුණද, 2014 වර්ෂය අවසන් වන විටත් ඔහුට විධිමත් පත්වීමේ ලිපියක් නිකුත් කර නොතිබුණි. එසේම 2015 අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූල්‍ය හා පරිපාලන) ලෙස වෙනත් අයෙකු පත් කිරීමට 2015 දෙසැම්බර් 29 දින පැවති රැස්වීමේදී කොමසාරිස් මණ්ඩලය තීරණය කර තිබුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහ පාලනය

5.1 අභ්‍යන්තර විගණනය

අරමුදලේ අභ්‍යන්තර විගණන කාර්ය ආවරණය කිරීමට අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණක පත්කර තිබුණි. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂය තුළ එක් විගණන විමසුමක් පමණක් නිකුත් කර තිබුණු අතර, 2013 වර්ෂය අවසන් වන විටත්, අරමුදලේ ප්‍රධාන අවදානම් ප්‍රදේශ ආවරණය කිරීමට ස්ථීර අභ්‍යන්තර විගණකවරයකු පත් කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் திணைக்களம்
Auditor General's Department

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු අරමුදලේ සභාපතිවරයා වෙත වරින් වර දන්වා යවන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පාලන ක්ෂේත්‍රය

නිරීක්ෂණ

(අ) ගිණුම්කරණය 2012 වර්ෂයේ කරන ලද වැරදි නිවැරදි කිරීම් වෙනුවෙන් ආදායම් ප්‍රකාශනයට තබන ලද ඇතැම් සටහන් 2013 වර්ෂය සඳහා ඉදිරියට ගෙන යමින් තිබුණි. එසේම, අරමුදල විසින් පොදු ලෙජරය නිසියාකාරව පවත්වාගෙන නොගොස් තිබුණි.

(ආ) හිඟ ණය හා පොලී අයකර ගැනීම ණය අයකර ගැනීමට විධිමත් සැලැස්මක් ක්‍රියාවේ යෙදවීමක් නිරීක්ෂණය නොවුණි. ඒ අනුව අරමුදල විසින් ලබා දෙන ලද වැඩි ණය ප්‍රමාණයක් හිඟ හිටි ලෙස වාර්තා වී තිබුණි. තවද, අරමුදලට වන ලාභදායීත්වය ගැන සැලකීමකින් තොරව සමහර අක්‍රීය ණය නැවත ලේඛනගත (rescheduled) කර තිබුණු අතර එම නැවත ලේඛනගත කර තිබූ ණයවලින් වැඩි ප්‍රමාණයකට අදාල ගැලපීම් නැවත ලේඛන ගත කර ඇති තොරතුරු පරිදි මූල්‍ය ප්‍රකාශනවල කර නොතිබුණි.

අ/ක. එච්. එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

එච්. එම්. ගාමිණී විජේසිංහ

විගණකාධිපති